

Ceylon Government Gazette

Published by Authority.

NO. 5,970—FRIDAY, FEBRUARY 19, 1904.

PART I.—General : Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Land Settlement.

PART V.—Mercantile, Marine, Municipal, Local, &c.

Separate paying is given to each Part in order that it may be filed separately.

Part IV.—Land Settlement.

PAGE				PAGE
Preliminary Notices 161	Final Orders 172

PRELIMINARY NOTICES.

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 19th day of February, 1904, the persons, if any, who claim any interest in the land hereinafter mentioned or in any one or more of such land, make claim in person or in writing to the said land or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said land or such of them, as to which no claim has been made, is the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Land referred to.

The land commonly called and known as Dataniyahena, situated in the village Galatumba in the Kandaboda patti of Matara District, in the Southern Province, containing in extent 20 acres and 1 rood, shown as lot 38 in preliminary plan 89 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Murutuwalawatta *alias* Murutuwala-wattahena claimed by Don Samuel Dissanayaka and others, Murutuwalawattahena claimed by Don Dines Dissanayaka Heen Appuhamy ; on the east by Henewatta belonging to the Crown, Ihalawatta claimed by Mr. D. P. Goonesekera, Migahawatta claimed by Mr. D. P. Goonesekera, Udu mulle Malapalawa belonging to the Crown, Udu mulle kumbura claimed by Galetumbu Vihare (T.P. 189,433, T.P. 187,370), Egodakanattawatta claimed by Welihenege Dingi Appu ; south by Kalugala beddemukalana belonging to the Crown ; and on the west by Dataniyahena claimed by Don Davith Dissanayaka and others, Kalugala beddemukalana belonging to the Crown.

ඩී 1904 කුතු පෙබරවාරි මස 19 වෙනි දින පටන් තුන්මාසයන් ඇතුළුවදී ලෙසි පහසු අක්වන ඉවුමට හෝ එකින කො වෙශකාලී නිබෙකවාය කිහිප යම් අක්වල් ඇත්තැමි ආ අය විසින් මූලිකීම් සැබැංක ව ඩී 1897, 1899, 1900 සහ 1903 අදාළ ප්‍රජාත්‍යාවල 28 වෙනි වගක්නීසේ පැකාරයට පත්කරණුලැබු විශේෂ මන්දුජ්වරයාකන්නාන්සේලෙ කොළඹ උරුදර කටුස්සි කඩකේරලේදී ජේ. ඒ. ප්‍රේසර් උන්කාන්සේලෙ ඉදිරිපිටට ඇවිත් පෙන්සිට් හෝ උයවලැල් කින් එක ඉවුම් හෝ එකි කොටසකට අකිහිපාසිකම පෙනවා සිටිනට කොයේදකාන්, එක විශේෂ මන්දුජ්වරයාකන තුන්තෙව ඉහායෝ අදාළ ප්‍රජාත්‍යාවලින් රැකි තිබෙන බලවලු ප්‍රකාරයට, ඇසින්විසිංහ් කොයිහිපාසු එකි ඉවුම් රැජුජ්වලක ඉවුම් කිය උග්‍රන්තීයෙන් අන්තර් ඇති උයවලැල්කින් උත්තාන්තික විසින් ප්‍රකාරයා බව මෙයින දැකගත යුතුයි.

ජේ. ඒ. ප්‍රේසර්,
විශේෂ මන්දුජ්වරයාකන්නාන්සේ.

ඉඩමේ ගොරනුරු.


දැඩුණු පළාණේ මාකර දිස්ත්‍රික්කෙන් කන්දබිපරෝලුවේ ගල්අංචීය යක ගම එකත් නිබෙහ අන්තර 20 රුති 1 පිටි තරම ඇඟිල් 39 පුලු සිනියමේ පහ ගම ප්‍රශ්න අමුවයු එහි සැකියමේ 38 වෙනි විම්කරිවිය මෙන් පෙන්සු, නිබෙහ උගුරට දෙන් පැමුවල් දිසානායක සහ තවත් ඇන් එසින් ඇසින්වාසික් හිතය මුරුදුවලටයි සෙන් දෙන් දිනේ දිසානායක පින්දපුහුම් එසින් අසින්වාසික් හිතය මුරුදුවලටයි සෙන් නැය ගෙන්වන්නේ, ඒ. ඒ දැනුවත්කාර මෙන්ම එසින් අසින්වාසික් හිතය ඉහළුවන්න, ඒ. ඒ. ඉඳුන්කාර මෙන්ම එසින් අසින්වාසික් හිතය එහෙන් ප්‍රශ්න උගුරක්වා උගුරක්වා, ගල්අංචීය පිහාරයට ඇසින් හිතය උඩුලිලේකුම්, 189,433 පිශ්චරක්වා ඇසින් වෙනි ඉඩම්, 187,370 පිශ්චරක්වා එසින් පෙන්න ඉඩම්, වැලිජේනයේ ඇසින් අසින්වාසික් හිතය එගාවානුන්වන්න; අදුන් රුපසන්න කළු ලුබැඳුනුවානු; බස්නාඉරට දෙන් ඇත්ත දිසානායක සහ තවත් ඇයින් අය විසින් අසින්වාසික් හිතය ඉහළුවන්න, රුපසන්න සහ තුන්න උඩුලිලේකුම්.

இதங்பின் சொல்லப்படும் காணிபில் எவ்வத உடற்கதயாயிதுத் தங்களுக்குன்டென் உருத்துப்பேகவோர்க் காரு பிருத்தால், அவர்கள் 1904 ம் (ஞ) மார்ச் 19 ந் தேதி துவக்கம் மூன்று மாசுத்திரங்கள் 1897 முதல் 1903 ம் ஆண்டு வரையில் சாப்டாங்கனில் 28 ம் பிரிவின் பிரகாரம் உற்படுத்திய விசேஷ உத்தியோகத்தார் ஜே. ஜி. பெரேஸ் துரை அவர்களிடம் கொழும்பு முதல்துவாரம் “வில் ஹவுஸ்” என்னும் அவருடைய கந்தோரில் முகாமுகமாயேனும் எழுத மூலமாடுயதும் தங்களுக்குன்டெனும் உருத்துதயைத் தெரிவியாவிடல், சொல்லிய விசேஷ உத்தியோகத்தார் சொல்லிய சட்டங்களால் தமிழ்க் கண்டாய் அதிகாரத்தைக்கொண்டு உரித்துப்பீசப்படாததாகிய சொல்லிய காணியை முடிக்குப் பூதனமென தமது கைச்சாத்திட்டு எழுத்து மூலமாப் பெறியபடுத்துவார் என்பதை அறிந்து கொங்க.

ஜே. ஜி. பெரேஸ்,
விசேஷ உத்தியோகத்தார்.

கட்டிய காணிபின் விவரம்.

தென் மாகாணம் மாத்துறை டிஸ்திரிக்கு கந்தபொட்டத்தைச் சேர்ந்த கல்வுத் தும்பை என்னும் கிராமத்திலுள்ள 20 ஏக்கர் 1 மூட்டுச்சொல்லமுடைய தித்துடன்னைக்கட்டபடும் உருத்துப்பீத்திய படப்பிரதிபில் விவரித்தபடியே, 89 ம் இலக்கப்பிரதமப்படத்தில் 38 ந் துண்டாய்க் கண்டிருக்கும், சாப்ரணியமாய் தத்தனியலை என்னும் பேரையுடைய அல்லது அப் பாரினால் வழங்கப்பட்டுவருகின்காணித்துண்டு, இதற்கெல்லை: உடக்கு-தொன் சாமுவேல் திசாநாயக்கவும் மறுபேரும் உருத்துப்பேகம் முறுத்துவலவத்தை அல்லது முறுத்துவலவத்தே இனை, தொன் தனைக் திசாநாயக்கவும் மறுபேகம் உருத்துப்பீசம் முறுத்துவலவத்தே இனை; கிழக்கு-முடிக்குரிய கணேவத்தை, உ. பி. குணசேக்கர அவர்கள் உருத்துப்பீசம் இகவலவத்தை, உ. பி. குணசேக்கரஅவர்கள் உருத்துப்பீசம் மீகாவத்தை, முடிக்குரிய உடமுல்கள் மலாபலாவகல் அத்தமிழை, வகாகர உருத்துப்பீசம் உடமுல்கேறும்பு, 189,433 ம் இலக்க உரிமைப்பட்டத்திற் கண்டிருக்கும் காணி, 187,370 ம் இலக்க உரிமைப்பட்டத்திற் கண்டிருக்கும் காணி, வெவிரனேகே டுங்கிஅட்டு உருத்துப்பீசம் ஏரகாடகணத்தேவத்தை; தெந்து-முடிக்குரிய கலுகலபெத்தேறும்காலனா; மேற்கு-தொன் தாவிது திசாநாயக்கவும் மறுபீரும் உருத்துப்பீசம் தக்கனியான, முடிக்குரிய கலுகலபெத்தலுக்கான.



Scale of 16 Chains to an Inch.

Situation : Galatumba village in Kandaboda patti.

Preliminary plan 89.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
38	Dataniyahena 20 1 0

Surveyor-General's Office,
Colombo, January 5, 1904.

Sheet O²⁰ II.

P. D. WARREN,
Assistant Surveyor-General.

No. 1,862

Matara S.O. 2—1904

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 19th day of February, 1904, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwala, Colombo:

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Udukiriwella in the West Giruwa patta of Hambantota District, in Southern Province, as described in the annexed certified tracings :—

Preliminary plan 144.

Lot.	Name of Land.	Extent A. R. P.
1	Belpgeehena	25 0 17

and bounded as follows: on the north by the Urubokka-oyu; east by Urubokka-oya; T.P. 93,367; on the south by Galeakulamukalana belonging to the Crown, Mahahena claimed by D. H. M. A. W. B. Dissanayaka, Komehena claimed by D. H. M. A. W. B. Dissanayaka, Batgan-ela; west by village limit of Buddigama.

NOTE.—The following lots lying within the above boundaries are excluded from this notice, and their aggregate acreage 2 acres and 7 perches is not included in the acreage of 25 acres and 17 perches given above:—

Preliminary plan 144.

Lot.	Name of Land.				Extent. A. R. P.
		
2	Belpegewatta	1 0 27
3	Belpegeliyadda	0 3 20
					<hr/>
					2 0 7

ଓ. পি. পেসৰ,
লিঙ্গেৎ মন্দ্রীঞ্চৰণাবুন্দু, নেক.

ବୁଦ୍ଧିଲଙ୍ଘ ନେତ୍ରକୁର୍.

දඹලු පලාතේ හූමිකන්දෙව දිස්ත්‍රික්කෙන් බඳුනාශුර ගිරුවැඩා පත්‍රිකා උග්‍ර කිරීමේ යන ගම් සිස්ටා, තීබෙන තීව් අමුහාප සෑක්සික සිනියම්ටල පෙන්නන මෙසි පකත් දක්වා විමුක්තිවලි, නුත්ති :—

I.

ଓଡ଼ିଆ କବିତା ୧୪୪.

கிடிகளிலென.	ஒவியெலி நம்.	தீங்கிறார்.
1	வெங்களைச்சேந்	25 0 17

මෙම මාසිම්—උරුවට උරුරුබොක්කේ ඔයිද ; තුළයනුදුවට උරුරුබොක්කේ ඔය, 93,367 පිළුරකුවූසියේ පෙන්න නුත්තු කුම්ම ; අදුනුට රුහුණ්නකුගේ ගල්පාසුලුතු, ස්. එම්. ඇම්. එම්. ඩී. විඛිලිචු. වි. දිසානායක විසින් අයිතිවාසිකාතු ක්‍රියෙන මැත්ස්‍ය, ස්. එම්. ඇම්. ඩී. විඛිලිචු. වි. දිසානායක විසින් අයිතිවාසිකාතු ක්‍රියෙන මැත්ස්‍ය, බ්‍රෝගන් ඇම් මේ.

ଓଡ଼ିଆ ୧୪୪

விதிகளின் எண்.	ஒத்துப்படிகள்	விதிகளின் எண்.
2	வெள்ளப்பைகளின் நிலை	1 0 27
3	வெள்ளப்பைகளின் நிலை	0 3 20
		2 0 7

இதன்பின் சொல்லப்படுக் காணிகளுள் ஒன்றிலேதும் பலவிலேதும் எவ்வித உடந்தையாயினும் தங்களுக்குண்டென் இருந்துப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள், 1904 ம் ஜூ மார்ச் 19 ந் தேதி துவக்கம் மூன்று மாசத்திற் குள் 1897 மூதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணிலச் சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோக்கள் தான் இருந்துப்பேசுவோர்களிடம் கொழுப்பு முகத்துவாரம் “விலீ ஹவுஸ்” என்னும் அவருடைய கந்தோரில் முகாமுகமாயேதும் எழுத்து மூலமாயேதும் தங்களுக்குண்டெனும் உருந்தை அல்லது உடந்தையைத் தெரிவி யாவில், சொல்லிய விசேஷ உத்தியோகத்தர் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அல்லது அவைகளை உரித்துப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சார்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்துவார் என்பதை அறிந்துகொள்க.

ஜே. ஜி. பெரேஸ்,
விசேஷ உத்தியோகத்தர்.

கட்டிய காணிகளின் விவரம்.

தன் மாகாணம் அம்பாத்தோட்டை டினதிற்கு கிருவாப்பத்து மேற்கைச் சேர்ந்த உடுக்கியிலை என்னும் கிராமத் திடுள்ள இத்துடன்னைக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதிகளில் விவரித்தபடியே கீழ்க்குறிக்குங் காணித் தன்டுகள் :—

I.

பிரதம படம் 144.


காணித் துண்டு.	காணியின் பேர்.	விசாலம்.
1	வெல்பெகேரனை	ச. அ. பே.
1	...	25 0 17

எல்லைகளாவன : வடக்கு-ஊறு ரூபாக்கை ஆறு ; கிழக்கு-ஊறு ரூபாக்கை ஆறு, 93,367 மீ உயரமைப்படத்திற் கண்டிருக்குங் காணி ; தெற்கு-முடிக்குரிய கட்டிலைக்குலமான, டி. எச். எம். ஏ. டபினிய பி. திசாநாயக்க உருந்துப்பேசும் கொமேஞை, வத்கம்அல் ; மேற்கு-புத்தியகமம் என்னும் கிராம எல்லை.

[கவனிப்பு.—மேற்கொல்லிய எல்லைகளுக்குட்பட்டனவராயுள்ள கீழ்க்குறிக்குங் காணித் துண்டுகள் தீவ்வறிவித்தவினை கூறும் நீட்சிகப்பட்டிருக்கின்றன வென்பதையும் அவைகளின் விசாலத் தொகையாகும் 2 ஏக்கர் 7 பேட்சம் மூன்தொன்ன 25 ஏக்கர் 17 பேட்சக்குள் அடங்கவில்லை யென்பதையுங் கவனிக்கவேண்டியது] :—

பிரதம படம் 144.

காணித் துண்டு.	காணியின் பேர்.	விசாலம்.
2	வெல்பெகேரத்தை	ச. அ. பே.
2	...	1 0 27
3	வெல்பெகேவியத்தை	0 3 20
		2 0 7



Scale of 8 Chains to an Inch.

Situation : Udukiriwilla village in West Giruwa patti.

Preliminary plan 144.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Belpeghena	25 0 17
	Lots excluded.	
2	Belpegewatta	1 0 27
3	Belpegeliyadda	0 3 20
				2 0 7

II.
Preliminary plan 144.

Lot.	Name of Land.				Extent.
		A.	R.	P.	
20	Galeakulemukalana	22 1 1
20a	Do.	15 0 5
20b	Mahakomehena	1 0 25
20c	Do.	2 1 1
					40 2 32

and bounded as follows: north by Belpengehena belonging to the Crown, T.P. 93,367, T.P. 93,368; east by Batgan-ela Kapuhewawatta claimed by G. Don Andrias Appuhamy, the Gansabhawa path, Irikondehena claimed by O. L. Ismail Marikar, T.P. 193,105, Irikondehena, &c., claimed by O. L. Mehdo Ibraim; south by T.P. 200,639, Pinnamandiyehena, claimed by Mr. C. W. Auwardt; west by Badakomehena belonging to Crown, Munhena belonging to Crown, Munhena belonging to Crown and claimed by Dissanayake, Mahahena belonging to Crown.

ලිල් සිනියම 144.

වේෂිකිවිටිය.	ඉඩිමේ නම.				තීමිනරම්.
		අ. රු.	ප.		
20	ගලේඇකුවලුමුකලාන	22 1 1
20a	එම්	15 0 5
20b	මහකොමේහෙන	1 0 25
20c	එම්	2 1 1
					40 2 32


මෙට මාසිම්—දූෂ්‍රවරට රෝස්න්සක බෙල්පෙනෙන් තෙත්, 93,367 පිළුරකුඩාසියේ පෙනෙන ඉඩිම්, 93,368 පිළුරකුඩාසියේ පෙනෙන ඉඩිම්; තැනෙකුරට බ්‍රේන්ස් ඇල්, ඩී. දෙන් අන්තිස් අස්ප්‍රකාම් විසින් අසින්වාසිකම් තීයන කුපුරුගේන් වන්න, ගම්පුනා පාර, ඩී. ඇල්. මේතාලිස් මරින්කාර් එසින් අසින්වාසිකම් තීයන ඉරිමෙන්ද නෙකු, 193,105 පිළුරකුඩාසියේ පෙනෙන ඉඩිම්, ඩී. ඇල්. මේතාලිස් එසින් අසින්වාසිකම් තීයන ඉරිකොළදෙන්න යහාදිය; දකුණට 200,639 පිළුරකුඩාසියේ පෙනෙන ඉඩිම්, සී. ඩිඩ්ලිට් අංවර්ට් මහන්මතා රිසින් අසින්වාසිකම් තීයන පින්කම්න්සියේ නෙකු; උස්සන් උස්සන් දිසානායක රිසින් අසින්වාසිකම් තීයන රාජ්‍යවත්තා මුළුසේන්න, රාජ්‍යවත්තා මහන්මතා.

මිරතම පතම 144.

නාමිත්තුක්ම්.	භාණිපින් පෝ.				විශාලම්.
		ච.	ජ.	පෝ.	
20	ගලේඇකුවලුමුකලාන	22 1 1
20a	එම්	15 0 5
20b	මාආකාමේයෙන	1 0 25
20c	එම්	2 1 1
					40 2 32

ශ්‍රීලංකාවන් : ව්‍යාපෘතිය වෙළුඩ්පෙශීන, 93,367 ම් ඔරියම්පෑපාත්තිල කණු-රුක්කම් කාණ්ඩා, 93,368 ම් ඔරියම්පෑපාත්තිල කණු-රුක්කම් කාණ්ඩා; මියකු-වත්තකම්-ඩාල්, ඩී. රෝං අන්තිරිය ඔරියම්පෑපාත්තිල කණු-රුක්කම් කාණ්ඩා, ඩී. ගල්. මූකමායිල් මරාක්කාර් ඔරුත්තුපෑපෙකම් විනිකොත්තේ තෙත්, 193,105 ම් ඔරියම්පෑපාත්තිල කණු-රුක්කම් කාණ්ඩා, ඩී. ගල්. මී.ත්‍රිඩිගුරුසිම් ඔරුත්තුපෑපෙකම් තිනිකොත්තේ යෝං මුත්වියන; ඔත්ත්-200,639 ම් ඔරියම්පෑපාත්තිල කණු-රුක්කම් කාණ්ඩා, සී. ඩායිස් ආවර්ත්ත ඔරුත්තුපෑපෙකම් ජ්‍යෙෂ්ඨමණ්ඩ් යෝං තෙත්, ඔත්ත්-මුජ්-කුරිය ව්‍යාපෘතිය මාආකාමේයෙන්, මුජ්-කුරිය මුක්කොං, මුජ්-කුරිය මුත් තිශාමුයක් ඔරුත්තුපෑපෙකවත්මාන මුක්කොං මුජ්-කුරිය මාආයෙන්.

[For Tracing see page 166.]



Scale of 8 Chains to an Inch.

Situation : Udukiriwilla village in West Giruwa patti.

Preliminary plan 144.

Lot.		Name of Land.				Extent. A. R. P.
20	...	Galeakulemukalana	22 1 1
20a	...	Do.	15 0 5
20b	...	Mahakomehena	1 0 25
20c	...	Do.	2 1 1
						40 2 32

Surveyor-General's Office,
Colombo, December 19, 1903.

Sheet P₂-10

P. D. WARREN,
Assistant Surveyor-General.

III. Preliminary plan 144.

Lot.	Name of Land.	Extent. A. R. P.
25a	Irikondchena	... 0 1 37

and bounded as follows : north by Kapuhenawatta claimed by G. Don Andrias Appuhami ; east by T.P. 193.205 ; south by the village limit of Yakgasmulla ; west by T.P. 193.105, Irikondehena claimed by O. L. Ismail Marikar, the Gansabhawa path.

ଓଲ୍ଡ କିନିୟମ 144.

விதிகளிடைய்.	ஒவியேற்றுத் தம.	விதிநிறம்.
25a	ஓரெண்ணீட்டுக்கூடு	ஏ. ரூ. பு. 0 1 37

ତେବେ ମାତ୍ରିକି—ଦୂରରେ ଶେ. ଦେଖିଲେ ଅଛିଲେ ଫର୍ମିକୁଳି ଲିଙ୍ଗରେ ଅନ୍ତିମିଲାଙ୍ଗିକାରୀ ହିସବ କପାଳଙ୍କେ ବ୍ରାତିରେ ; ନୀତିକାନ୍ତରେ 193,205 ଲିଟର୍ରେ କବିଦ୍ୱାସିଙ୍କେ ପେଣନ୍ତି ଦୁଇମି ; ଦେଖିଲେ ଅନ୍ତିମିଲିଲେ ଲିଙ୍ଗରେ ଅନ୍ତିମି ଦୁଇମି ; ବଜାରରେ 193,105 ଲିଟର୍ରେ କବିଦ୍ୱାସିଙ୍କେ ପେଣନ୍ତି ଦୁଇମି, ଓ. ଆର୍. ଉତ୍ତମାଧିନ୍ ଉତ୍ତିକାରୀ ଲିଙ୍ଗରେ ଅନ୍ତିମିଲାଙ୍ଗିକାରୀ ହିସବ ଦୁଇମିକେ, ଯେବେ ଏହି କଷ ଗୁଡ଼ ପୁରୁଷୁରୀ

கிருதம் பக் 144.

கோண்ணி தீடு கண் ①.

காணியின் பேர்

வினாவும்.

G. M. L.


250

ବିନ୍ଦୁମାର୍ଗରେ ପ୍ରକାଶନ

0

0 1 37

எல்லைகளாவன் : வடக்கு-இதி. தொன் அந்தினி சுப்புக்காலி உருத் துப்பேசும் கப்புக்கேணவுத்தெ, மிகுக்கு-193,205 ம் உரிமைப்பட்டத்தில் கண்டிருக்குங் காணி ; தெற்குயக்கசூலிலை என்னும் கிரா எல்லி ; மேற்கு-193,105 ம் உரிமைப்பட்டத்தில் கண்டிருக்குங் காணி, ஒ. எல். இகமாயில் மறைக்கார் உருத்துப்பேசும் இதிகொந்தெலன், கண்சபாப் பாதை.



Scale of 8 Chains to an Inch.

Situation : Udukiriwilla village in West Giruwa pattu.

Preliminary plan 144.

Lot.	Name of Land.	Extent. A. R. P.
25a ...	Irikondéhena 0 1 37
Surveyor-General's Office, Colombo, December 19, 1903.		Sheet P 16 2-10
No. 1.863		P. D. WARREN, Assistant Surveyor-General.
		Matara S.O. 3--1904

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 19th day of February, 1904, the persons, if any, who claim any interest in the lands hereinabove mentioned or in any one or more of such lands, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Udukiriwilla in West Giruwa patta of Hambantota District, in the Southern Province, as described in the annexed certified tracings :—

I_c

Preliminary plan 144.

Lot.	Name of Land.				Extent.
		A.	R.	P.	
5	Radagewehahena, Mahahena, &c.	82 0 7-30
19	Badakomehena	5 0 6
19½	Do.	0 1 0
					87 1 13-30

and bounded as follows : on the north by Batgan-ela ; east by Belpgegehena belonging to Crown, Galeakulamukala belonging to Crown, Mahakomehena belonging to Crown, Galeakulamukalana belonging to Crown ; south by Pinnamandiyehena claimed by Mr. C. W. Auwardt, the Gansabhawa path, Etipitiyalahena claimed by H. K. Dingi Baba ; on the west by Udukiriwilewewa, Radagewekada claimed by D. Dissanayaka, Radagewewa, Radagewekadagelmahena, &c., claimed by D. D. M. A. W. B. Disanayaka, Galpotthene *alias* Walegodakaduwwa claimed by D. D. M. A. W. B. Dissanayaka, Undugodahena claimed by D. D. M. A. W. B. Dissanayaka, the village limit of Buddiyagama.

ଡේ. එස්. ගේරු,
චිංහි මධ්‍යීය වරයාකුනුවානෝ.

ବୁଦ୍ଧିମତ୍ତା କୋର୍ପ୍ସ

ଓল্লে সিনিয়ো 144.

விடுகளிலை.	ஒத்துமி நால்.	பீடிகரம்.
5	ரட்ச வெள்ளத்தை, மகுடத்தை யனமீன் ...	82 0 7:30
19	வசிக்கோட்டுப்பேர்	5 0 6
19½	ஒத்துமி நால்	0 1 0
		87 1 13:30

இதன்பின் சொல்லப்படுகிற காணிகளுள் ஒன்றிலேதும் பலவிலேதும் எவ்வித உட்கண்ணயாயிதுந் தங்களுக்குள்ளடை உரித்துப்பேசுவார்கள் யாருமிருந்தால், அவர்கள், 1904 ம் இல் மாசிமீ 19 ந் தேதி துவக்கப் பூர்த்து மாசத் திற்குள், 1897 முதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணிலிச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தீர்த்தர் ஜே. பி. பெரேன் துரை கொருமுப் புருத்துவாரம் “யில் ஹவூ” என்றும் அவருடைய கந்தோரில் மூக்கமாயேதும் எழுத தழுவல்மாயேதும் தங்களுக்குத்தன்றெலும் உருந்தை அல்லது உடன்தையதெல்லியா விடில் சொல்லவீ விசேஷ உத்தியோகத்தர் சொல்லவீ சட்டங்களால் தமக்க உண்டாய அதிகாரங்களைக்கொண்டு சொல்லவீ காணிகளை அல்லது உத்தியோகளுள் உருத்துப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்துவார் என்பதை அறிந்துகொள்க.

ஜெ. ஜி. பெரேஸ்,
விசேஷ உத்தியோகத்தர்.

கட்டிய காணிகளின் வீவரம்.


தென் மாகாணம் அம்பாந்தோட்டை டிஸ்டிரிக்கு கிருவாப்பத்து மேற்கூச்சேர்த்த உடுகிறிலை என்றும் கிராமத் திடுவளவித்துடனைக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதிகளில் விவரித்தபடியே மூக்குறிக்கும் காணித்துண்டுகள் :—

I.

۱۴۴

காணித்துக்கள்.	காணிப்பின் பேர்.	வீசாலம்.
		ச. மு. பெ.
5	நதாகேவைனை, மாலைனமுதலியன்	82 0 7-30
19	வடகொமேலைன்	5 0 6
19 $\frac{1}{2}$	ஷி	0 1 0
		87 1 13-30

எல்லைகளாவன்: வடக்கு-உத்தரம் அலு; கிழக்கு-முடிக்குரிய வெல்பகேசனை, முடிக்குரிய மாதோமேசனை, முடிக்குரிய கலேதிக்குவழக்கலான்; தெற்கு-சி. டபினியு. அவ்வட்ட அவர்கள் உருத்துப்பேசும் பின்னால் மன்றயேசனை, கண்ணப்பாதாத, எஸ். கே. முங்கூவை உருத்துப்பேசும் எட்டிக்டிமலையைச் சொல்லுமில்லைவே, ஏ. திசாநாயக்க உருத்துப்பேசும் நதாகே வேகட, நதாகே வேல, ஏ. உ. எம். ஏ. டபினியு. பி. திசாநாயக்க உருத்துப்பேசும் நதாகே வேகட கலமலை முதலின், ஏ. உ. எம். ஏ. டபினியு. பி. திசாநாயக்க உருத்துப்பேசுகள் உல்லாததேஷனை அல்லது வலேகொட்டக்கிவ, ஏ. உ. எம். ஏ. டபினியு. பி. திசாநாயக்க உருத்துப்பேசுகள் உந்துகொட்டானை, புத்தியகம் என்றுங் கிராமங்களை.



Scale of 8 Chains to an Inch.

Situation : Udukiriwilla village in West Giruwa pattywa.
Preliminary plan 144.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
5	... Radagewewahena, Mahahena, &c.	82	0 7·30
19	... Badakomehena	5	0 6
19½	... Do.	0	1 0
		87	1	13·30

Sheets P₅₀₋₅₈¹¹ and P₂₋₁₀¹⁶Surveyor-General's Office,
Colombo, December 19, 1903.P. D. WARREN,
Assistant Surveyor-General.

D 2

II.

Preliminary plan 144.

Lot.	Name of Land.	Extent. A. R. P.	Extent.
			A. R. P.
10	Godakadurugahahena, Maragahahena, Diulgahahena, Godawanehena	41 1 27	41 1 27

and bounded as follows: north by Galpotawewa, Galpotamulanekumbura claimed by D. D. M. A. W. B. Dissanayaka; east by Ketakalagahawatta claimed by K. K. Babune, Lolugahawatta claimed by D. Dissanayaka, Serugahawatta claimed by K. P. Hina, Medawattakoratuwa claimed by H. Juwa, the Udukiriwille tank; south by the Udukiriwille tank, Kankanangemulana claimed by D. C. Dissanayaka and others, Pahalakanakanangewewa claimed by D. C. Dissanayaka, the village limit of Buddiyagama; west by the Thalakankanangewewa, the village limit of Buddiyagama.

මුල් සියලුම 144.


විමිකවීමිය.	ඉඩිඩම් නම.	විමිනරම.
		අ. රු. ප.
10	ගොඩිකුදරුගහනේහ, මැරගහනේහ, දුටුල්ගහනේහ ගොඩිවානෙහනේහ ...	41 1 27

මෙම මැසිම්—උනුරට ගල්පෙ, හැවැට්, ත්‍රි. කි. ඇම්. එ. විඩිලිට්, ත්‍රි. දිසානායක විසින් අසින්වාසිකම් සියන සැට්කාලයකවත්තා, ත්‍රි. දිසානායක විසින් අසින්වාසිකම් සියන ලෝපුගාහවත්තා, නො. එම්. එම්. විසින් අසින්වාසිකම් සියන ගේරුගාහවත්තා, එම්. පුව්, විසින් අසින්වාසිකම් සියන මැදුවන්කෙරුවාට, උවුකරිවේලුවැට්; දකුණුව උවුකරිවේලුවැට්, ත්‍රි. දිසානායක සහ තවත් අය විසින් අසින්වාසිකම් සියන කෘෂිකාංචල මුදුරු, ත්‍රි. එම්. දිසානායක විසින් අසින්වාසිකම් සියන පැහැලුකාංචල ගැලුම්; බේක්කාංචල ඉහළකාංචල වැට්, බුද්ධියාම යම්මුම්.

මිරතුම පාතම 144.

කාණිත්ත්‍රේම්.	කාණිපින පෝර්.	වීජාලම්.
		ඩ. න්‍ර. පෝ.
10	කොටකතුරකාශීන, මාරකාශීන, තිව්ලකාශීන කොටකාශීන	41 1 27

ඡැඹිකෙගාවන: වඩක්කු-කළුපොත්ත්ත්වව, ඩ. එ. ගම්. එ. තැපිණියු. පී. තිසානායක්ක ඉරුත්ත්ත්පෙශම් කළුපොත්ත්ත්වවෙනෙකුම්පුර; ඡියක්කු-කේ කේ වෛඩො ඉරුත්ත්ත්පෙශම් කෙට්ටකාවකාවත්තා, ඩ. තිසානායක්ක ඉරුත්ත්ත්පෙශම් ගොඩුකාවත්තා, කේ ඩී. තී. තී. තී. තිසානායක්ක ඉරුත්ත්ත්පෙශම් ගොතවත්ත්තේ ගොරුත්ථාව, ඉඩිඩිවිඩුක්කුම්; තෙත්කු-ඉඩිඩිවිඩුක්කුම්, ඩු. ඩී. තිසානායක්ක පුරුම් ඉරුත්ත්ත්පෙශම් කංකාණකකේ මුවන, ඩු. ඩී. තිසානායක්ක ඉරුත්ත්ත්පෙශම් පාවකක්කාන්කේවාව, ප්‍රතියියමම් ග්‍රන්තුවක්කාම ගිරාම ගැලී; මෙත්කු-ඩික්ල කංකාණකකේ බෙවව, ප්‍රතියියමම් ග්‍රන්තුවක්කාම ගිරාම ගැවැලී.



Scale of 8 Chains to an Inch.

Situation : Udukiriwilla village in West Giruwa patti.

Preliminary plan 144.

Lot.	Name of Land.	Extent.	
		A. R. P.	... 41 1 27
10	Godakadurugahahena, Maragahahena, Diulgahahena, Godawanehena	

Sheet P₂-10¹⁶Surveyor-General's Office,
Colombo, December 19, 1903.P. D. WARREN,
Assistant Surveyor-General.

III.

Preliminary plan 144.

Lot.	Name of Land.	Extent.	
		A. R. P.	... 4 3 8
14	Bogahahena	

and bounded as follows : on the north by Radagewekadagelmahena belonging to Crown and claimed by Dissanayaka ; on the east by Radagewewa, Radagewekada claimed by D. Dissanayaka ; on the south by a footpath, Galpottemulanekumbura claimed by Dissanayaka and others ; on the west by Galpottehena belonging to Crown and claimed by Dissanayaka.

ලංකා පිනියම 144.


තීමිකවිධි.	ඉඩමේ නම.	වීමිනුරම.
14	බෝගහැනෙහි	අ. රු. ප.

මෙම මාසිම්-ලුදුරට දිසානායක විසින් අසින්ව, සිකුම් කියන තුළ රුජන්තුක රදුනේ වැශකඩිලුම්පේක්; නැගෙනුරුට රදුනේන්වා, ඩී. දිසානායක එසින් අසින්ව, සිකුම් කියන රදුනේ වැශකඩි; දකුණුට අසින්පාරෙන, දිසානායක සහ තැවත් අසින් අසින්ව, සිකුම් කියන යල්පාපේ, තොතුලුම්බෙනුවුර; බ්ලේකාඉරට දිසානායක විසින් අසින්ව, සිකුම් කියන රුජන්තුක යුතුපාත්‍රීයන්හේ.

පිරාතම පාතම් 144.

කාණීත්තුන්.	කාණීයින් පෝ.	ව්‍ය්‍යාමය.
14	පොකාරුනා	රු. රු. පෝ.

එල්ලික්ලාවන : බටක්රු-මුද්‍යක්රියාතුම් තිසානායක් ඉරුත්තුප්පෙක්වතුමාන රතාකික වෙකුටුකේම්රුනා ; කුඩා ක්‍රි-රතාකික වෙවා, ඩ. තිසානායක් ඉරුත්තුප්පෙක්සම රතාකික ග්‍රැන්ට ; ඔත්තු-ඇත්තෙයුත්පාහත, තිසානායක්කාවම් මතුපෙරුම් ඉරුත්තුප්පෙක්සම කළපොත්තේ මුළුණේනුම්පුර; මෙර්කු-තිසානායක් ඉරුත්තුප්පෙක්සම මුද්‍යක්රිය කළ පොත්තෙරුනා.



Scale of 8 Chains to an Inch.

Situation : Udukiriwilla village in West Giruwa patti.

Preliminary plan 144.

Lot.	Name of Land.	Extent.	
		A. R. P.	... 4 3 8
14	Bogahahena	

Sheet P₂-10¹⁶Surveyor-General's Office,
Colombo, December 19, 1903.P. D. WARREN,
Assistant Surveyor-General.

FINAL ORDERS.

Anuradhapura District Court, Case No. 378.


Reference under Section 5 of Ordinance No. 1 of 1897.

In the matter of the lands commonly called and known as (1) Indiwewakele, Indiwewakele, Indiwewawela, Katukeliyawakele, Weehena and (2) Bogahawewa Tisbamba, situate in the village of Bogahawewa in the Vilachchiya korale in the Nuwaragampalata of the North-Central Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly given on the 24th day of June, 1901, and published in the *Government Gazette* of the 21st day of June, 1901, in respect of the lands commonly called and known as (1) Indiwewakele, Indiwewakele, Indiwewawela, Katukeliyawakele, Weehena, situated in the village of Bogahawewa in the Vilachchiya korale in the Nuwaragampalata of the North-Central Province, bounded as follows : on the north by Kokunnawa village Crown jungle and Ballankallakele Crown jungle ; on the east by Ballankalla village Crown jungle ; on the south by the lands described in preliminary plan No. 1,631, viz., lot No. 4,957 called Bogahewamukalana belonging to Crown, lot R 126 called Bogahawewa Wewa Tisbamba and Landakele occupied by W. Kirihamy Vel-vidane and villagers of Bogahawewa, lot No. P. 126 called Bogahewalandakele occupied by W. Kirihamy Vel-vidane and villagers of Bogahawewa, lot No. N 126 called Ihalahena occupied by W. Kirihamy Vel-vidane and villagers of Bogahawewa ; and on the west by Ambagahawewa village and Crown jungle ; and containing in extent 346 acres 1 rood and 24 perches, shown as lots 1, 2, 4, 5, and 7 on plan No. W.L.O.S. No. 5, a certified copy whereof is hereunto annexed ; and (2) Bogahawewa Tisbamba, situated in the village Bogahawewa in the Vilachchiya korale, and bounded on the north by lot R 126 in preliminary plan No. 1,631 called Bogahawewa Wewa Tisbamba and Landakele occupied by W. Kirihamy Vel-vidane and the villagers of Bogahawewa ; on the east by lot Y 126 called Ambagahawatta occupied by M. Wannihamy and lot R 126 called Bogahawewa Wewa Tisbamba and Landakele occupied by W. Kirihamy Vel-vidane and villagers of Bogahawewa ; on the south by lot F 86 in preliminary plan No. 260 called Bogahawela occupied by Punchirala Gamarala and fourteen others ; and on the west by lot W 126 occupied by A. Manikrala and two others and lot X 126 called Bogahewagangoda occupied by W. Kirihamy Vel-vidane and villagers of Bogahawewa in preliminary plan 1,631 ; and containing in extent 2 acres 2 roods and 4 perches, shown as lot 10 on plan No. W.L.O.S. No. 5 : and a claim having been made by (1) Appuralage Suddahamy of Bogahawewa, (2) Kapuralage Banda of Ambagahawewa, (3) Punchirala, ex-Arachchi of Ambagahawewa, (4) Appuralage Menikrala of Bogahawewa, (5) Appuralage Banda of Bogahawewa, (6) Appuralage Naidurala of Bogahawewa, (7) Pettappuge Kapuruhamy of Bogahawewa, (8) Pettappuge Dingiri Etani of Bogahawewa, (9) Kapuruhamige Appurala of Bogahawewa, (10) Mohottalage Wannihamy of Bogahawewa, (11) Mohottalage Velate of Bogahawewa, (12) Punchi Banda Vel-vidane of Bogahawewa, (13) Menikralage Wannihami of Bogahawewa, (14) Menikralage Kiri Menika of Bogahawewa, (15) Badderalage Bokki Etani of Bogahawewa, (16) Punchirala Gamaralage Menikrala of Bogahawewa, (17) Punchirala Gamaralage Appurala of Bogahawewa, (18) Sellatege Wannihami of Ambagahawewa, (19) Menikrala Vel-vidane of Relapanawa, (20) Ranhami, ex-Vel-vidane of Relapanawa, (21) Dissanayekamudiyanselage Punchi Banda of Relapanawa, (22) Appuralage Suddahami of Ambagahawewa, (23) Iyatage Menikrala of Ittikulama, and (24) Kauralage Banda of Ranaverawa ; and due inquiry having been made by me, Leonard William Booth, Government Agent of the North-Central Province, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, into the said claim ; and whereas I do not admit the said claim of the said claimants, and have failed to enter into any agreement with the said claimants in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the said Ordinances, to the Additional District Judge of Anuradhapura.

Anuradhapura Kachcheri,
November 7, 1902.

L. W. BOOTH,
Government Agent.



Situation : Indiwewa in Bogahawewa village of Wilachchiya korale.

Lot.		Name of Land.	Extent.		
			A.	R.	P.
1	...	Indiwewakele	125 1 0
2	...	Do.	8 3 18
4	...	Indiwewela	3 2 0

Situation : Katukeliawa in Bogahawewa village of Wilachchiya korale.

5	...	Katukeliawakele	206 2 0
7	...	Weehena	2 1 6

Situation : Bogahawewa village of Wilachchiya korale.

10	...	Bogahawewa Tisbamba	2 2 4
----	-----	---------------------	-----	-----	-------

Decree.

In the District Court of Anuradhapura.

1, Appuralage Suddahami of Bogahawewa ; 2, Kapuralage Banda of Ambagahawewa ;
 3, Punchirala, *ex-Arachchi* of Ambagahawewa ; 4, Appuralage Menikrala of Bogahawewa ;
 5, Appuralage Banda of Bogahawewa ; 6, Appuralage Naidurala of Bogahawewa ;
 7, Pettappuge Kapuruhami of Bogahawewa ; 8, Pettappuge Dingiri Etani of Bogahawewa ;
 9, Kapuruhamige Appurala of Bogahawewa ; 10, Mohottalage Wannihami of Bogahawewa ;
 11, Mohottalage Velate of Bogahawewa ; 12, Punchi Banda Vel-Vidane of Bogahawewa ;
 13, Menikralage Vannihami of Bogahawewa ; 14, Menikralage Kirimenika of Bogahawewa ;
 15, Badderalage Bokki Etani of Bogahawewa ; 16, Punchirala Gamaralage Menikrala of Bogahawewa ;
 17, Punchirala Gamaralage Appurala of Bogahawewa ; 18, Sellatege Vannihamy of Ambagahawewa ;
 19, Menikrala Vel-Vidane of Relapanawa ; 20, Ranhami, *ex-Vel-Vidane* of Relapanawa ;
 21, Dissanayakamudiyanselage Punchi Banda of Relapanawa ; 22, Appuralage Suddahami of Ambagahawewa ;
 23, Iyatege Menikrala of Ittikulama ; and 24, Kauralage Banda of Ranaverawa.....Plaintiffs.

Vs.

No. 378.
L. W. Booth, Esq., Government Agent, North-Central Province.....Defendant.

This action coming on for final disposal before Charles Valentine Brayne, Esq., Additional District Judge of Anuradhapura, on the 30th day of September, 1903 ; whereas notice was served in accordance with section 7 of Ordinance No. 1 of 1897 on all the plaintiffs, except the 2nd and 24th plaintiffs, to make a written statement to the District Judge of Anuradhapura of the claims to the lands hereinafter described ; and whereas on the 16th day of March, 1903, the 19th, 20th, and 21st plaintiffs appeared before Bernard Joseph Dutton, Esq., Additional District Judge of Anuradhapura, and stated that they never had made and did not make any claim whatsoever to the lands aforesaid ; and whereas on the same date the 1st, 4th, 5th, 6th, 11th, 13th, 14th, 15th, 16th, 18th, and 22nd plaintiffs appearing before the above-named District Judge refused to file any answer or statement of claim whatsoever declaring that they did renounce all claim to the said lands ; and whereas on the 9th day of June, 1903, and the 22nd day of July, 1903, respectively, the 24th and 2nd plaintiffs respectively appearing before Charles Valentine Brayne, Esq., Additional District Judge of Anuradhapura, renounced all claim to the lands aforesaid ; and whereas the 3rd, 7th, 8th, 9th, 10th, 12th, 17th, and 23rd plaintiffs failing to appear before the District Judge of Anuradhapura, pursuant to the above-mentioned notice served upon them or to state their claims to the said lands, a notice was caused to be affixed to a conspicuous place in the said lands in accordance with section 8 of Ordinance No. 1 of 1897 calling upon all claimants to the said lands to appear before the District Judge on the 30th day of September, 1903 ; and whereas on the said date, viz., the 30th day of September, 1903, no claimant to the said lands appeared before the District Judge of Anuradhapura : It is hereby ordered and decreed that the lands commonly called and known as (1) Indiwakele, Indiwakele, Indiwewavela, Katukeliyawakele, Weehena, situated in the village of Bogahawewa in the Villachchiya korale in the North-Central Province, bounded as follows : on the north by Kokkunnava village Crown jungle and Ballankallakele Crown jungle ; on the east by Ballankalla village Crown jungle ; on the south by the lands described in P.P. 1,631, viz., lot 4,957 called Bogahawewamukalana belonging to Crown, lot R 126 called Bogahawewa Tisbamba and Landukele occupied by W. Kirihami Vel-vidane and villagers of Bogahawewa, lot No. P 126 called Bogahawewa Landukele occupied by W. Kirihami Vel-vidane and villagers of Bogahawewa, lot No. N 126 called Ihalahena occupied by W. Kirihami Vel-vidane and villagers of Bogahawewa ; and on the west by Ambagahawewa village and Crown jungle ; and containing in extent 346 acres 1 rood and 24 perches ; and (2) land lot 10 on plan No. W.L.O.S. No. 5 called Bogahawewa Tisbamba, in extent 2 acres 2 roods and 4 perches, situate in the village Bogahawewa in the Villachchiya korale of Nuwaragampalata in the North-Central Province, and bounded on the north by lot R 126 in P.P. 1,631 called Bogahawewewewa Tisbamba and Landukele occupied by W. Kirihami Vel-vidane and the villagers of Bogahawewa ; on the east by lot Y 126 called Ambagahawatta occupied by M. Wannihami and lot R 126 called Bogahewe Wewa Tisbamba and Landukele occupied by W. Kirihami Vel-vidane and villagers of Bogahawewa ; on the south by lot F 86 in P.P. 260 called Bogahawewa occupied by Punchirala Gamarala and fourteen others ; and on the west by lot W 126 occupied by A. Menikrala and two others and lot X 126 called Bogahawewagangoda occupied by W. Kirihami Vel-vidane and villagers of Bogahawewa in P.P. 1,631—be and the same are hereby declared to be the property of the Crown.

Dated September 30, 1903.

CHAS. V. BRAYNE,
Additional District Judge.

G. A., N.C. P., No. 12

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring
Land to be Crown Property.**


In the matter of the land commonly called and known as Kurusadikadu or Mailkani, situated within the Puttalam gravets in the Puttalam District of the North-Western Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No 1,571), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Herbert Rayner

Freeman, Assistant Government Agent for Puttalam District, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 26th day of November, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the Puttalam gravets in the Puttalam District, in the North-Western Province, and shown as lots 101 and 102 in Waste Land Ordinance plan 504, and containing in extent about 362 acres and 2 roods, is the property of the Crown.

Description of the Land referred to.

Two allotments of land containing in extent 362 acres and 2 roods, and bounded as follows: north-east by Puttalam lake and Kurusardi-aar; south-west by Puttalam lake; east and south-east by



Scale of 4 Chains to an Inch.

Plan of 2 allotments of land situated within the gravets of the town of Puttalam in Puttalam patti in the District of Puttalam, North-Western Province.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
101	Kurusardikadu or Mailkani	...	332	0 0
102	Do.	...	30	2 0
			362	2 0

Surveyor-General's Office,
Colombo, June 23, 1902.

J. L. HAMPTON,
Acting Assistant Surveyor-General.

Crown scrub, Kurusardikadu and the Mapula Mamkar-aar; west and north-west by Puttalam lake and Tondumunai-aar.

H. R. FREEMAN,
Assistant Government Agent.

The 26th day of November, 1903.